



ශ්‍රී ලංකා මහ බිජුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

දේශීය මෙහෙයුම් කටයුතු
 දෙපාර්තමේන්තුව

ඡළංගාට්‌டූත் නோமின்பாகுகள்
 தினைக்களம்

Domestic Operations
 Department

මෙහෙයුම් උපදෙස් අංක : 35/01/005/0007/17

2020 ජූනි 17

சියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

සංචිත අවශ්‍යතා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනත (ලංකා නීති ප්‍රජාත්‍නියේ 422 වන අධිකාරිය) සංයෝගීත පරිදි 10(ඇ), 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ 2013 අප්‍රේල් 12 වැනි දින අංක 1805/39 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද සංයෝගීත පරිදි (ඇ) නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

2. ඉහත සඳහන් නිවේදනය ප්‍රකාර සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යනු ලබන මුළු තැන්පතු වගකීම්වලින් සියයට දෙකක (2.00%) ප්‍රමාණයක් සංචිතයක් ලෙස පවත්වාගෙන යා යුතුය.

3. 2013 අප්‍රේල් 22 වැනි දින මෙහෙයුම් උපදෙස් අංක 35/01/005/0007/06 හි 5 වන පරිවිශේෂයෙහි සඳහන් කර ඇති පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකුවලට තැන්පතු වගකීම්වල සාමාන්‍යයෙන් සියයට දෙකක (2.00%) ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලංකාවේ මුදල් නොවු හා කාසි ස්වරුපයෙන් පවත්වා ගත හැකිය. කෙසේ වුවද, සංචිත ගණනය කිරීම සඳහා ස්වකීය සංචිතවල පවත්වා ගත හැකි මුදල් නොවු හා කාසි ප්‍රමාණය ලෙස සලකා බැලෙන්නේ එම සියයට දෙක (2.00%) ඉක්මවා ඇති මුදල් නොවු හා කාසි ප්‍රමාණයෙන් සියයට එකක (1.00%) පමණි. එවැනි මුදල් නොවු හා කාසි ස්වරුපයෙන් තබා ගත හැකි සංචිත ප්‍රමාණය ඊට අදාළ ගණනය කිරීමේ කාලපරිවිශේෂයේ නොවු හා කාසිවල සාමාන්‍යය විය යුතුය.

4. 2020 මාර්තු 17 වැනි දින මෙහෙයුම් උපදෙස් අංක 35/01/005/0007/15 හි (අ) උපලේඛනය මෙහි අමුණා ඇති (අ) උපලේඛනය ලෙස ප්‍රතිශ්‍යාපනය වේ.

5. ඉහත සඳහන් සංයෝගිතය 2020 ජූනි 16 දිනෙන් ආරම්භ වූ සංචිත කාල පරිවිශේෂයේ සිට බලපැවැත්වෙනු ඇත. 2013 අප්‍රේල් 22 වැනි දින අංක 35/01/005/0007/06 දරන මෙහෙයුම් උපදෙස්වල අඩංගු අනෙකුත් සංයෝගීත උපදේශන තවදුරටත් බලපැවැත්වෙනු ඇත.


 සි.ඒ. අචේසිංහ
 අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

7 වන මහල, 2 වන කුලුණ

අංක 30, ජනාධිபති මාවත

තු.පෙ. 590, කොළඹ 01, ශ්‍රී ලංකාව

+94 112 477036

තැම් 7, කොළඹ 2

இல. 30, சனாதிபதி மாவத்தை

த.பெ 590, கொழும்பு 01, இலங்கை

+94 112 346287

Level 7, Tower 2

No. 30, Janadhipathi Mawata

P.O. Box 590, Colombo 01, Sri Lanka

ddod@cbsl.lk

 www.cbsl.gov.lk

‘අ’ උපලේඛනය

වාර්තා කිරීමේ ආකෘතිය

දෙදිනික තැන්පතු වගකීම් සාමාන්‍ය පිළිබඳ වාර්තාව

බැංකුවේ නම :

කාල වකවානුව : සිට දක්වා
(දිනය) (දිනය)

වෙත : අධ්‍යක්ෂ,

දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව,

ශ්‍රී ලංකා මහ බැංකුව,

කොළඹ 01.

ඉහත දක්වා ඇති කාල පරාසයේ එක් එක් දිනයට අදාළ දෙදිනික ව්‍යාපාර කටයුතු අවසානයේදී, බැංකුවේ පොත්වල සඳහන් තැන්පතු ගෝනය පදනම් කරගෙන පහත සඳහන් ආකාරයට තැන්පතු වගකීම් හි සාමාන්‍ය වාර්තා කළ යුතුය.

(i)	(ii)	(iii)	(iv)
ඉල්ලුම් තැන්පතු	කාලීන හා ඉතුරුම් තැන්පතු	ණයවර ලිපි/ප්‍රතිග්‍රහණය මත ලියවිලි සඳහා ආන්තික අවශ්‍යකාව	අනෙකුත් සියලුම තැන්පතු වගකීම් ¹

1. තැන්පතු සහතික සම්බන්ධයෙන් ගෙවිය යුතු මූදල විය යුත්තේ ප්‍රකාශ කළ වට්නාකමයි.

සංචිත අවශ්‍යතා

අදාළ සංචිත කාල පරීක්ෂණය:

අපිතමය	අගය ශ්‍රී ලංකා රුපියල්වලින්
<p>1. ගුරුවර ලිපි සඳහා වන සියයට 100 ක සාමාන්‍ය දෙනීක සමස්ත ආන්තික අවශ්‍යතාව පහත දක්වා ඇති ගුරුවර ලිපි සඳහා අවස්ථානෝත්තව පූදුසු පරිදි:</p> <ul style="list-style-type: none"> (අ)(i) 2018 සැප්තැම්බර මස 19 දින අංක 35/01/005/0010/20 දෙන “මේවර රට ආනයනය කිරීම සඳහා වන ගුරුවර ලිපි” වනුලේඛය මගින් දක්වා ඇති ආන්තික අවශ්‍යතාව හෝ (ii) 2018 සැප්තැම්බර මස 29 දින අංක 35/01/005/0010/21 දෙන “මේවර රට හා අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික හා ජ්‍යෙෂ්ඨ ආනයනය කිරීම සඳහා වන ගුරුවර ලිපි” වනුලේඛය මගින් දක්වා ඇති ආන්තික අවශ්‍යතාව. (ආ) 2018 ඔක්තෝබර මස 11 දින වනුලේඛ අංක 2 දෙන ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබා දීමේ කොන්දේසිය අනුව සිදුකරන ආනයන සඳහා වන ආන්තික අවශ්‍යතාව. 	
2. ඉහත අංක 1 හැර දෙනීක රුපියල් තැන්පතු වගකීම්වල මූල එකතුවේ සාමාන්‍ය අගයෙන් සියයට 2.0 ක්.	
3. ඉහත (1) සහ (2) මගින් ආවරණය වන තැන්පතු වගකීම්වල සාමාන්‍යයෙන් සියයට 2 ට වඩා වැඩියෙන් නමුත් සියයට 3 නොඉක්මවා තබාගෙන ඇති ශ්‍රී ලංකා රුපියල් කාසි හා තොට්ටුවල සාමාන්‍යය.	
4. සංචිත නඩත්තු කාලය තුළ පවත්වා ගෙන යා යුතු මූල සංචිත අවශ්‍යතාවය (1 + 2 - 3)	

ඉහත සඳහන් ප්‍රකාශය නිවැරදි සහ මෙම බැංකුවේ පොන්වලට අනුකූල බව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ තත් කාර්යය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූදල් මණ්ඩලය විසින් නියම කර ඇති නියෝගවලට අනුකූල බවද අපි / මම සහතික කරමු / කරමි.

.....
දිනය

.....
නිල මූදාව

සටහන -

- (අ) බලපත්‍රලාභී වාණිජ බැංකු හැර වෙනත් හිනුම ආයතනයක් විසින් සිදු කරන තැන්පතු සහ ස්ථාන ගත කිරීම්, නියම කර ඇති අනුපාත වලට අනුව සංචිත අනුපාත පවත්වා ගෙන යාම සඳහා ගිණුම් ගත කළ යුතුය.
- (ආ) සියලු අගයෙන් ආසන්න රුපියල්ව දැක්විය යුතුය.